

# ඡික්සන් ජනපද මහ බැංකුව වට්ටම් අනුපාතය ඉහළ නංවයි

US Federal Reserve raises discount rate

ඛැරී ගේ විසිනි

2010 පෙබරවාරි 20

ඡික්සන් ජනපද මහ බැංකුව 19 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය වට්ටම් අනුපාතය සියයට 0.50 සිට 0.75 ක් දක්වා සියයට 0.25 කින් ඉහළ නංවන බව 18 දින නිවේදනය කළේ, මූල්‍ය වෙළඳපොලවල් මිශ්‍යමයට පත්කරවමිනි.

මෙය, මූල්‍ය අර්ථුදයේ ඉහළම තුළ සනිටුහන් කළ 2008 දෙසැම්බරයෙන් පසුව සිදු කළ පලමු පොලී ටෝටු වැඩි කිරීමයි. එවකදී මහ බැංකුව සිය රාජ්‍ය අරමුදල් අනුපාතය බිංදුවේ සිට සියයට 0.25 අතර මට්ටමකට පහත හෙලා, වට්ටම් අනුපාතය තරමක් ඉහළින් සියයට 0.50 පිහිටුවේය.

නීවි යොර්ක් වෙළඳපොල වසා දමා සුළු වේලාවකට පසුව නිකුත් කළ නිවේදනයකින් බැංකුව අවධාරනය කළේ, වට්ටම් අනුපාතය ඉහළ දැමීම ඉතා අඩු පොලී නය පිළිවෙත වෙනස් කිරීමක ඇගුවුමක් නොව, “මූල්‍ය වෙළඳපොල් සිදුවන අඛණ්ඩ වර්ධනයේ පිළිකිරුවක්” වන බවයි. මෙම ප්‍රකාශය උපුප්පා පෙන්වීම සඳහා එය, 2008 දෙසැම්බර් මාසයේ පතන් ජපකළ මන්තරය වන, “දිගු කාලයක් සඳහා” රාජ්‍ය අරමුදල් අනුපාතයේ “ඉතා අඩු මට්ටමක්” පවත්වාගැනීම ප්‍රනරව්‍යාරනය කළේය.

වට්ටම් අනුපාතිකය යනු වානිජ්‍ය බැංකු වලට මහ බැංකුවෙන් දෙන හඳිසි නය සඳහා අයකරන පොලියයි. රාජ්‍ය අරමුදල් අනුපාතිකය යනු බැංකු අතර සිදු කෙරෙන ඒක්ෂන නය සඳහා අයකරන පොලියයි. ආර්ථිකය පුරා පොලී අනුපාතික තිරනය කිරීමේ කටයුත්තෙන්ද බොහෝ වැදගත් භුමිකාවක් ඉවුකරනු ලබන්නේ පසුව කි අංශයයි. එය, අන්තර් බැංකු නය අනුපාත, ව්‍යාපාරයන්හි නයගැනීමේ අනුපාත, උකස් අනුපාත හා කුඩා ව්‍යාපාර නය හා පාරිභෝගික නය පොලී කෙරෙහි බලපෑම් කරයි.

වට්ටම් අනුපාතිකය ඉහළ දැමීම, වඩාත් පොදුවේ නය අනුපාතික කෙරේ සාපුළු ලෙස බලනොපාන බව සැබැවක් වුවත් මෙය, ආර්ථිකය තුළට ලාභ නය

පොම්ප කිරීම මගින් නිවාස වෙළඳපොල හා පාරිභෝගික වියම් ප්‍රසාරනය සඳහා මහ බැංකුව ගත් අසාමාන්‍ය පියවර ආපසු කැරක්මීමක් ද මහ බැංකුව රාජ්‍ය අරමුදල් අනුපාතික බලාපාරොත්තු වූවාට වඩා ඉක්මනින් ඉහළ දැමීමට පටන්ගන්නා බවට කෙරෙන තොටරදින සංඝාවක් ද වෙයි.

මෙම පියවරෙහි වැදගත්කම එය සිදුකළ වේලාව මගින් සලකුනු කරයි. පසුගිය සතියේ ගෙවරල් මහ බැංකුවේ සභාපති බෙන් බෙනන්කේ කියා තිබුනේ, මහ බැංකුව “ඉක්මනින්ම” වට්ටම් අනුපාතික වැඩිකිරීමට පටන්ගන්නා බවයි. එහෙත් බොහෝ වශෙල්ෂකයන් කළුපනා කළේ, ආසන්න වශයෙන්ම එය සිදුවුවහොත් ඒ, මාරුතු 16 දිනට යොදාගෙන තිබුනු බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදක මඩුල්ල හෙවත්, ගෙබරල් විවෘත වෙළඳපොල කම්මුවේ (එන්ඩම්ඩිසි) රෝග රස්වීම අතරතුර කාලයේ සිදුවුනු ඇති බවයි. එන්ඩම්ඩිසි රස්වීම අතරතුර වැඩිකිරීම නිවේදනය කිරීම මගින් මහ බැංකුව දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකර ඇත්තේ වෙනස සඳහා වැඩි වැදගත්කමක් ලබාදීම බව පෙනී යයි.

වට්ටම් අනුපාතය ඉහළ දැමීමේ කෙටිකාලීන ප්‍රතිච්චා කෙසේ වෙතත්, මෙය වනාහි, පුපුරන සුළු මට්ටමක රාජ්‍ය නිගය හා ඒක්සන් ජනපද රාජ්‍ය නයෙහි වේගවත් වර්ධනය පාලනය කිරීමේ අරමුණෙන් නය මිරිකීම සඳහා බැංකු හා මූල්‍ය වෙළඳපොල දුවිඳිලතාවයෙන් පිටාර ගොයන තත්වයක් පවත්වා ගැනීමේ කළින් පිළිවෙත ලිහිල් කිරීම කරා බැංකුවේ හැරීම සලකුනු කරන ක්‍රියාවක් වෙයි. එය, බොලද් රිලියන ගනනක බැංකු ඇපැදීම් සඳහා වියම්, කම්කරු පන්තිය මත පැවැවීමේ මුදාමා පාලනාධිකාරයේ ක්‍රියාවාදී පියවර සමග සමාන්තරව සිදුවිය.

වෙළඳ පහසුකම් හා සමාජ ආරක්ෂන යන, ජාතියේ ප්‍රමුඛතම සමාජ වැඩසටහන් යටතේ හිමිවන සහන හා ඒ සඳහා දැරෙන පිරිවැයේ දැනු ක්‍රියාදායා ද්වීපාර්ශවීක මන්බලයක් පත්කිරීම පිළිබඳ මුදාමාගේ නිවේදනය නිකුත්වූ දිනයේම මහ

බ�ංකුවේ නිවේදනය ද නිකුත් වීම සැලකිය යුත්තකි. එම මත් බිංඩලයට, පක්ෂ දෙකේ දක්ෂීතාංගික නියෝරිත්තයන් දෙදෙනෙක් වන හිටපු රිපබ්ලිකානු සෙනොට් සහිත ඇලන් සිම්ප්සන් හා බ්ලොකුට් පක්ෂයේ හිටපු ධවල මත්දිර කාරුය මත්ඩලයේ ප්‍රධානියා වූ අරකිසින් බෝල්ස් විසින් නායකත්වය දෙන අතර, ආර්ථික අරුධුයේ මුළු බර වැඩකරන ජනතාව මත පැවතීම සඳහා ප්‍රතිගාමී බඳ යෝජනා ගෙන ඒම ද රේට පැවත්තෙනු ඇත.

එය, ජනවාරි මාසයේ නිෂ්පාදකයාගේ මිල සියයට 1.4 න් ඉහළ යැම පෙන්නුම් කළ වාර්තාවක් සමග ද සම්පාත විය. බොල් ස්ට්‍රීට් ජර්නලයට අනුව එක්සන් ජනපදයේ තොග මිල ගනන් වසරකට පෙර තිබුනාට වඩා සියයට 4.6 න් ඉහළ තැගි අතර ප්‍රස්ථිය මාස හයේ එය වාර්ෂික අනුපාතයකට අනුව සියයට 9.8 න් ඉහළ ගොස් තිබේ.

18 දින ප්‍රකාශය කුල මහ බ�ංකුව, මූල්‍ය වෙළඳපොලවල් පිමින්ම සඳහා ක්‍රියාවත නායා තිබෙන වැඩ සටහන් ආපසු කැරුකුවීමේ අතිරේක පියවර ගනනාවක් ද නිවේදනය කළේය. මහ බ�ංකුව වෙතින් අවශේෂ බ�ංකු ලබාගෙන ඇති හඳිනි නය ආපසු ගෙවීමේ කාලය මාර්තු 18 දින සිට ක්‍රියාත්මක වන පරිදි දින 28 සිට දිනකට සීමාකරණ ඇති. බ�ංකු වලට ලාභ නය පහසුකම් සැපයීම සඳහා නය අරුධුයේ හිතිපෙන්තේදී මහ බ�ංකුව හඳුන්වා දුන් වාර වෙන්දේසී පහසුකම් යටතේ නය ගැනීමෙහි අවම ලංසුව ද සියයට 0.25 සිට 0.50 දක්වා වැඩකරන තිබේ. මාර්තු 08 දින පැවැත්වෙන එහි අවසාන වෙන්දේසීයෙන් පසුව එම වැඩසටහනම අහෝසිකර දැමීමට මහ බ�ංකුව සැලසුම් කරයි.

මාර්තු මස අවසානයේදී ගැනී මේ හා ගෞඩී මැක වෙතින් උකස් පිටුබලය සහිත වත්කම් මිලට ගැනීමේ සිය වැඩ සටහන ද අවසන් කිරීමට මහ බ�ංකුව සැලසුම් සක්සේකර තිබේ. නිවාස වෙළඳපොල හා පාරිභෝගික වියදම් රටාවේ පුරුන බිංධුවීමක් වලක්වා ගැනීමෙහිලා ප්‍රධාන හූමිකාවක් ඉටුකළ, බිලියන සිය ගනන් වටිනා උකස් පිටුබලය සහිත සුරක්ෂා මහ බ�ංකුව විසින් මිලට ගත්තේ මෙම වැඩ සටහන යටතේය.

සිය ප්‍රකාශනය කුල මහ බ�ංකුව. එලඹීන මාසවලදී වට්ටම් අනුපාතිකය තව යුතුවත් ඉහළ දමනු ඇති බවට ඉගිකර තිබේ.

මහ බ�ංකුව සිය පිළිවෙතින් ඉවතට පැමින, රාජ්‍ය අරුධුල් අනුපාතය තුළුරු අනාගතයෙදී ඉහළ නැංවීම මගින් ලාභ නය ප්‍රතිපත්තිය අවසන් නොකරන බවට බ�ංකු වලට සහතිකයක් දුන්නේය. කෙටි කාලීන හා දිගු කාලීන පොලී අනුපාතිකයන් අතර වාර්තාගත

ප්‍රසාරනයක් සිදුකළ මහ බ�ංකුවේ මෙම ලාභ නය පිළිවෙත්හි ප්‍රතිපල වශයෙන්, පසුගිය වසර පුරා ප්‍රධාන බ�ංකු, ඉමහත් ලාභ උපයා ගත්හා තම ආන්ත්‍රික ඇපදීම්, කොටස්, බැඳුමිකර, මුදල්, හා පාරිභෝගික හාන්ත් වෙළඳපොලවල සමඟේක්ෂනය මගින් මෙන්ම, අසාමාන්‍ය ලෙස පහත් කෙටිකාලීන පොලී මත නයට ගෙන, ඉතා ඉහළ දිගු කාලීන පොලී අනුපාත මත නයට දීමෙන් බ�ංකු ලාභ පොදුගසා ගත්හා.

ප්‍රකාශනය එම් දැක්වුනේ, 18 දින වෙළඳපොල ගනුදෙනු අවසන්වීමෙන් පසුව බැවින් පසු දින වෙළඳපොල විවෘත කළ විට, බ�ංකු කොටස් මිල කඩාවැටීමේ හැකියාවක් පැවතුන ද මහ බ�ංකුවේ ඉහළ නිලධාරීන් ගනනාවක්ම, වට්ටම් අනුපාතිකය ඉහළ දැමීම තාක්ෂණික පියවරක් ලෙස පෙන්වා දේමින් මහ බ�ංකුවේ ලාභ නය පිළිවෙතේ වෙනසක් ප්‍රකාශයට පත් නොවන බවට ප්‍රකාශ තිබේ. බොහෝකාටම මෙම මැදිහත් වීමේ ප්‍රතිපල වශයෙන් එක්සන් ජනපදයේ හා යුරෝපයේ කොටස් මිල 19 දින යාන්තම් ඉහළ මට්ටමකින් අවසන් විය.

වට්ටම් අනුපාතය ඉහළ දැමීම, ආර්ථික තත්ත්වයේ පිළිදීම කෙරෙහි පලුවූ ප්‍රතිචාරයක් ලෙස මහ බ�ංකුවේ එම පුවා දැක්වීම ම, එක්සන් ජනපද මහ බ�ංකුවේ සමාජ හා දේහපාලන ප්‍රමුඛතා කවරේදැයි සලකුනු කිරීමක් වෙයි. විරකියාවේ, යුත්පත්කමේ, සාරින්නේ හා තිවාස නොමැතිකමේ අවපාතයකට ආසන්න මට්ටමේ තත්ත්වයන් හමුවේ මහ බ�ංකුව ප්‍රකාශ කරන්නේ, සමාජ ආපදාව තවදුරටත් දැඩි කරන්නාවූ පියවර අනුගමනය කිරීම මගින් මැදිහත් වීම වැඩසටහනම වලක්වා ගැනීමත් කළ යුතු බවය.

මැතකදී නිකුත්වූ මහ බ�ංකුවේ ඉහළ නිලධාරීන්ගේ ප්‍රකාශ මාලාවකින්ම සලකුනු කරන්නේ, මහ බ�ංකුවේ එම පියවරට පිටුපසින් ඇති මෙම නායා පත්‍රයයි. 16 වන දින කැන්සාස් සිරි ගෙවිරල් මහ බ�ංකුවේ සහාපති තොමස් ප්‍රේනිග්, වොෂින්ටනයේ අයවැය ප්‍රතිසංස්කරන පිළිබඳ පිවි-පිටරසන් කොමිසම හමුවේ පෙනී සිටිමින්, නිවාස මිල ගනන්වල බිංධුවීමකට තුවුදිය හැකි පියවරක් වන, මහ බ�ංකුව සතු උකස් පිටුබලය සහිත සුරක්ෂා අලෙවි කළ යුතු බවත්, ආන්ත්‍රික ක්‍රිරිජ ක්‍රේඩිත් පියවර ගතයුතු බවත් කියා සිටියේය.

පසුගිය සතියේ එග්‍ර්‍යම් සියුම් මහ බ�ංකු පොලී අනුපාතිකය බිංධුවීම ආසන්න මට්ටමක පවත්වාගැනීමට ගත් තීරනයට එරෙහිව ජනන්දය දුන් එහි එකම සාමාජිකයා වූයේ හොඳනිග් ය. “අසාමාන්‍ය ලෙස පහත්” පොලී අනුපාතිකයක් “දිගු කාලයකට” පවත්වාගෙන යාමේ ප්‍රතිපත්තියක් කමුටුව විසින් යලි ප්‍රකාශ කිරීම පිළිබඳව තමන් විරුද්ධ වන බව ඔහු කියා සිටියේය. පෙබරවාරි 17 දින ගිනැන්ස්ල් ටයිමිස්

පුවත්පතට අනුව, හොඳනිග් කියා ඇත්තේ, “මහා” හිග ප්‍රස්ථාර, මහ බැංකුවට පොලී අනුපාතික පහතින් තබාගැනීමටත්, උද්ධමනකාරී අවදානම වැඩි කිරීමටත්, දේශපාලන පිචිනය යොදවන බවයි.

හොඳනිග් කිවේ ඒ වෙනුවට, “පරිපාලනය, වියදම කැපීමට හා ආදායම් නැවීමට කුම සොයාගත යුතුය. සම්පත් ප්‍රති ස්ථානගත කළ යුතුය. මෙම ක්‍රියාවලිය වේදනාකාරී හා දේශපාලනිකව සුව පහසු නොවනු ඇති” බව ඔහු කියා ඇති.

පෙබරවාරි 10 දින බිලාස්හි ගොඩරු මහ බැංකුවේ සහායති රිවඩ් ගිජර් බිලාස්-ගෝර්ට වර්ත් ලේක කටයුතු කම්ටුවට පැවසුවේ, එක්සත් ජනපද හාන්ඩාගාර සුර කුම් පොලී අනුපාතික කෘතීම ලෙස පහත් අගයක තබාගෙන සිරින්නේ විනය එක්සත් ජනපදයට නයට දීමට කැමැත්තක් දක්වන බැවින් හා සූයිය වැනි යුරෝපීය රටවල රාජ්‍ය නය අරුබුදය තිසා බවය.

“මෙරටෙහි අසමතුලිතතාවන් ආවරනය කර තබාගැනීම සඳහා අනෙකුත් රටවල පරිත්‍යාගයිලිත්වය හෝ අවාසනාවන්ත කම මත අපට සඳාකාලිකව යැපෙන්නට ප්‍රාග්‍රහන් කමක් නැත. අද දිනයේ වොශින්ටන්හි මූල්‍ය අභියෝග අසමතුලිතතාවකම, හෙට දිනයේ මූල්‍ය අභියෝග

විසඳීමෙහිලා අපගේ හැකියාවට බාධා පමුණුවයි.” ඔහු සඳහන් කළේය.

සෙන්ට් ලුවිස් මහ බැංකුවේ සහායති ජේම්ස් බුලාරඩ්, පසුගිය සතියේ පැවති හමුවකදී ප්‍රකාශ කළේ, 2008 වසරේ පටන් මහ බැංකුව පවත්වාගෙන යන “පෙර තොට් විරු මූල්‍ය ප්‍රතිපත්තියෙන්” ඉවත් වීම ගැන සලකා බැලීම අවශ්‍යව තිබෙන බවයි.

මූල්‍ය පටි තදකිරීම හා මූල්‍ය සීමා පැනවීම් පිළිබඳ ඉල්ලීම් තැගෙන්නට පටන්ගෙන ඇත්තේ, එක්සත් ජනපද නය අරුබුදය උග්‍ර අතට හැරෙන ලකුණු පහල්මීම මධ්‍යයේය. එක්සත් ජනපද හාන්ඩාගාර බිල්පත් සඳහා විදේශ ඉල්ලුම දෙසැම්බර් මාසය තුළ වාර්තාගත මට්ටමකින් පහත වැටුනි. එක්සත් ජනපද දිගුකාලීන සුරක්මිපත්වල ගැඹුද මිලට ගැනීම්, තොට්ම්බර් මාසයේ බොලර් බිලියන 126.4 සිට 63.3 ක් දක්වා පහත වැටුනි. මෙම වැටීමේ ප්‍රධාන සංගුනකය වූයේ විනයයි. එහි බිලියන 34.2 ක එක්සත් ජනපද ආන්ත්‍රික නය සුරක්ම් විකුනා දමනු ලැබේන. විනය විසින් එක්සත් ජනපදයේ බැඳුම්කර විකුනා දැමීම මගින් ජපානය එරටෙහි ලොකුම නය හිමිකරුවා බවට පත් කළේය. දැන් එහි අගය බිලියන 768.8 ක් වේ.